

සංතහති

Santhathi

2014



සමාලිය විද්‍යා පීධිය
කැලණිය ව්‍යුව්විද්‍යාලය

ප්‍රස්තකාල වර්ගිකරණයේ උච්චිභාශික පසුබෑම පිළිබඳ සංක්ෂීප්ත

විවරණයක්

ජ. එම්. සමන් කුමාර

හැදින්වීම

දෙදිනික පිවිතයේ දී කළ වන සපිටි හෝ අපිටි වස්තුන් ස්වභාව ධර්මයා විසින් හෝ මිනිසා විසින් සිතා මාතා ම වර්ගිකරණයට ලක් කර ඇත. මිනෑම ද්‍රව්‍යයක දැකිය හැකි සමාන ලක්ෂණ අනුව එවා එකරායි කිරීමත් අසමාන ලක්ෂණ ඇති දී වෙන් කිරීමත් වර්ගිකරණයේ මූලික කාර්යය වේ. මේ හේතුව නිසා එම ද්‍රව්‍යය එකිනෙකින් වෙන් කර හඳුනා ගැනීමට භැකියාව උදා වෙයි. සරල උදාහරණයක් ගතහොත් තු තලයේ පිහිටිම අනුව ලෝකයේ මහද්වීප, සාගර ආදී වශයෙන් ද, ඒ ඒ ප්‍රදේශවල වෙශෙන ජනයා ජාති, ගේතු, කුල, වර්ණ ආදී ලෙසින් ද කර ඇති වර්ගිකරණය පෙන්වා දිය හැකි ය. මෙසේ වර්ගිකරණයට බුද්‍යන් කර ඇත්තේ ඒ ඒ ප්‍රදේශ, කළාප හෝ පුද්ගල කණ්ඩායම් තුළ දැකිය හැකි සමාන ලක්ෂණ පදනම් කර ගෙන බව පෙනී යයි. මේ අනුව වර්ගිකරණය යන්න ප්‍රස්තකාලයන්ට පමණක් සිමා වූවක් නොවන බවත් එය ලොව පවත්නා සැම සියලු දෙයකට ම පොදු ධර්මතාවයක් බවත් මොනවට ප්‍රකාශිත ය.

සන්නිවේදන ක්‍රියාවලියෙහි ප්‍රවර්ධනීය අංශයක් ලෙස බිජි වූ ප්‍රස්තකාලය වූ කළී ලෝකවාසී අප ලද මහාර්ස සම්පතකි. අති පෙරරාණික ලිඛිත සාහිත්‍යයක පහස ලද අප අද එකී ප්‍රවර්ධනීය මාවතේ ම ගමන් කරමින් ප්‍රස්තකාල පදනම් දැකියක උරුම කරුවන් වී ඇත. වර්තමාන ලෝක සමාජ සන්දර්භය තුළ ප්‍රස්තකාල මනාව සංවිධානය වෙමින් අනැහිඛවනීය සේවයක තිරත වෙමින් සිටියි. එයට හේතුව නම්, ප්‍රස්තකාල සතු මනා සංවිධානගත වීමයි. මෙසේ පැවත එන්නා වූ ප්‍රස්තකාලයන්හි සංවිධානයෙහි පදනම වන්නේ වර්ගිකරණයයි. ඒ අනුව එදා මෙදා තුර ප්‍රස්තකාල කෙශ්‍රය තුළ වර්ගිකරණ තුම රායියක් බිජිව තිබෙනු දැකිය හැකි ය.

අධ්‍යාත්මික අරමුණු

අතිත යාන වර්ගිකරණයන්ගෙන් ඇරඹි ප්‍රස්තකාල වර්ගිකරණය වර්තමානය වන විට ඉතා පුරුල්ව පැතිරි ගිය විෂය කෙශ්‍රයක් ලෙස දක්නට ඇත. ප්‍රස්තකාලයක ඇති පොත්පත්, විවිධ ප්‍රස්තකාල ද්‍රව්‍යයන් හා අනෙකුත් සැම තොරතුරු මාධ්‍යයක් ම මොනයම් හෝ ක්‍රමවේදයකට අනුව වර්ගිකරණයකට ලක් කිරීමට එදා මෙදා තුර විවිධ වර්ගිකරණ ක්‍රමයන් හාවිතයට ගෙන ඇති බව වර්ගිකරණය පිළිබඳ අධ්‍යාත්මය කරන්නකුට නිතැතින්ම අවබෝධ වන කරුණුකි. ඒ අනුව,

- වර්ගිකරණ සංකල්පයේ ආරම්භයත්, එහි උච්චිභාශික පසුබෑම පිළිබඳව සොයා බැලීමත්, එදා මෙදා තුර එහි ක්‍රමික විකාශනය පිළිබඳ කෙටි අදහසක් දැක්වීමත් මෙම ලිපියෙහි ප්‍රධාන අරමුණ වශයෙන් පෙන්වා දිය හැකි ය. මේ අතිරේකව,

- වර්ගීකරණයෙහි ප්‍රාථමික අවධින් පිළිබඳව එහම, වර්තමාන වර්ගීකරණවලට පසුවේ වූ යාන වර්ගීකරණ ක්‍රමයන්ගේ සංපුනිය පිළිබඳව කරුණු ගවේශණය කිරීමත්,
- එකී යාන වර්ගීකරණයන්ගෙන් ඇරඹි ප්‍රස්තකාල වර්ගීකරණ පිළිබඳව සවිස්තරාත්මකව කරුණු අධ්‍යාපනය කිරීමත්,
- ඩුදෙක් ම වර්ගීකරණ ඉතිහාසය හා ගුරුතුල පිළිබඳව ගවේශණය කරන්නකුව ඒ ගැන යම් මාර්ගය්පදේශයක් සැපයීමත්,

මෙම ලිපියෙහි අතිරේක අරමුණු ලෙසින් ගෙනහැර දැක්විය හැකි ය.

අධ්‍යාපනයේ වැදගත්කම

ලිපියෙහි වැදගත්කම දෙසට අවධානය යොමු කිරීමේ දී මෙමගින් වර්ගීකරණය පිළිබඳ ප්‍රස්තල්ව කරුණු සොයන්නකුට වර්ගීකරණය පිළිබඳ යම් අදහසක් එකවර ග්‍රහණය කර ගැනීමට හැකි ය. ඒ සඳහා පහසු ආකාරයෙන් මෙහි තොරතුරු පෙළ ගස්වා තිබේ. පැරණි ශිෂ්ටවාර ආශ්‍රිතව තිබු සමකාලීන යාන වර්ගීකරණයන් මෙන්ම ඒ තුළින් ක්‍රමිකව ප්‍රස්තකාල වර්ගීකරණයන් බිජි ව විකාශය වූ ආකාරය පිළිබඳවත් මෙහි දී කරුණු අනාවරණය කර ගැනීමට හැකි විම විශේෂත්වයකි. එමෙන් ම මෙම විෂය පිළිබඳව ඇළුම් කරන මිනුම විද්‍යාප්‍රේයකුට හෝ පරෝෂකයෙකුට වර්ගීකරණයෙහි උත්පන්තිය, එහි වර්ධනය හා විකාශනයන්, තත්කාලීන ප්‍රස්තකාල වර්ගීකරණයන් පිළිබඳවත් පැහැදිලි තොරතුරුක් ලබා ගැනීමට මෙය ඉතා වැදත්වනු ඇති.

සාහිත්‍ය විමර්ශනය

මේ පිළිබඳව ලියවී ඇති පොත්පත් හා සාහරා ලිපි කිහිපයක් හැරුණු තොට සිංහල බසින් ලියවී ඇති පොත්පත් හා ලිපි ලේඛනයන් ඇත්තේ ඉතා අල්ප වශයෙනි. විශේෂයෙන් ඉංග්‍රීසි බසින් ලියවී ඇති තොරතුරු ඇතුළත් පොතපත ප්‍රාමාණික වූවත් එමගින් වර්ගීකරණය පිළිබඳ ප්‍රස්තල් ආවරණයක් කරනු දැකිය නොහැකි ය. එකිනෙකට වෙනස් වූ වර්ගීකරණයෙහි එක් එක් අංශ මෙම මූලාශ්‍යයන් මගින් විමර්ශනයට ලක් කර ඇති. ඒ අනුව ඒවායෙන් වර්ගීකරණය පිළිබඳ යම් දැනුමක් ලබා ගත හැකි වූවත් එය ප්‍රමාණාත්මක අතින් මද බව පෙනී යයි.

වර්ගීකරණය උතිහාසික පසුවේ පිළිබඳව සාහිත්‍ය විමර්ශනයේ දී ප්‍රධාන වශයෙන් තොරතුරු ලබාගත හැකි ග්‍රන්ථයක් ලෙසින් ඩී. ආර. පද්මසිරගේ ප්‍රස්තකාල වර්ගීකරණය තැමැති කෘතිය පෙන්වා දිය හැකි ය. වර්ෂ 2006 දී ප්‍රකාශයට පත්කර ඇති මෙකී ග්‍රන්ථයන් වර්ගීකරණයන්හි ඉතිහාසය පිළිබඳවත් වර්තමාන ප්‍රස්තකාල වර්ගීකරණයන් පිළිබඳවත් බොහෝ කරුණු අනාවරණය කරගත හැකි ය.

වර්ගීකරණයෙහි ප්‍රාමාණික උගතකු මෙන්ම දකුණු ආසියාවේ ම වර්ගීකරණයෙහි ගුරු ලෙසින් හැදින්වෙන එම්. ඩී. සතිරා විසින් 2007 වර්ෂයේ දී රචිත "The Theory and Practice of the Dewey Decimal Classification System" යන කෘතිය වර්ගීකරණය න්‍යාය හා සාචිතය සඳහා ලියවී ඇති ඉතා වැදගත්

කානියක් ලෙසින් පෙන්වා දිය හැකිය. ඩිලි දෙම වර්ගිකරණය සඳහා මෙහි දී ප්‍රමුඛතාවය ලබා දී ඇති අතර එහි ඉතිහාසය, සංස්කරණයන් පිළිබඳ විස්තර මෙන් ම වර්ගිකරණය පිළිබඳව ද බොහෝ තොරතුරු මෙමගින් අධ්‍යාපනය කළ හැකි ය.

ශ්‍රී ලංකාවේ පුස්තකාල හා තොරතුරු විද්‍යා කේතුයෙහි ප්‍රාමාණිකයනු වන මහාචාර්ය පියදාස රණසිංහ පුරින් විසින් පරිවර්තිත එම්. පී. සතිරා විසින් රචිත "The Theory and Practice of the Dewey Decimal Classification System" යන කානියෙහි සිංහල පර්වර්තනය වන "ඩිලි දෙම වර්ගිකරණයෙහි න්‍යාය හා භාවිතය" යන කානිය ද මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු ය. වර්ගිකරණය පිළිබඳව සිංහල භාෂාවෙන් රචිත ප්‍රාමාණික කානින්ගේ අඩුව මෙමගින් සැපිරි ඇති බව පෙනේ. වර්ගිකරණය පිළිබඳ හදාරනු ලබන ඕනෑම අයෙකුට මෙමගින් ලැබිය හැකි පහසුව පූර්ව තොවේ. වර්ගිකරණය පිළිබඳව පැන තැගෙන බොහෝ සංකීරණ ගැටුවලට මින් විසඳුම් ලබා ගත හැකි ය.

පුස්තකාල විද්‍යාවේ ප්‍රාමාණික උගතකු වූ ක්‍රිජන් කුමාර විසින් 1979 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කරන ලද "Theory of Classification" යන කානියෙන් හා කන්නා විසින් 1996 ලියන ලද පුස්තකාල වර්ගිකරණ අත්පාත යන කානියෙන් මෙයි ඇළ වර්ගිකරණ ක්‍රමයන් හා පුස්තකාල වර්ගිකරණයන් පිළිබඳව තොරතුරු බොහෝ ප්‍රමාණයක් උකහාගත හැකි අතර එමගින් වර්ගිකරණය පිළිබඳව යම් අවබෝධයක් ලැබිය හැකි ය.

"Journal of Library Administration" යන සරාවට ලිපියක් සපයමින් "Vizine-Goetz" සහ "Michell" යන දෙදෙනා විසින් වර්ගිකරණ පර්යේෂණ තැමැති ලිපිය මගින් වර්ගිකරණය පිළිබඳව පර්යේෂණාත්මකව අධ්‍යාපනයක් කරමින් එහි ක්‍රමික විකාශය පිළිබඳවත්, පුස්තකාල වර්ගිකරණයන් පිළිබඳවත් කරුණු අනාවරණය කර ඇති අතර එමගින් වර්ගිකරණයෙහි එතිහාසික පසුබීමත්, එහි ක්‍රමික විකාශය පිළිබඳවත් බොහෝ සෙසින් තොරතුරු ගොනුකර ගත හැකි ය.

වර්ගිකරණ ආශ්‍රිත සමකාලීන අරථ නිරුපණ

වර්ගිකරණයෙහි එතිහාසික පසුබීම පිළිබඳව සාකච්ඡා කිරීමට මත්තෙන් වර්ගිකරණය කුමක්ද යන්නත් එහි මූලික පසුබීම කුමක්ද යන්නත් සළකා බැලිය යතු ය. ඒ සඳහා පුස්තකාල විශේෂයින් විසින් දක්වා ඇති නිර්වචන දෙස අවධානය යොමු කර බැලීම ක්‍රියා ම වර්ගිකරණය පිළිබඳ පැහැදිලි අදහසක් ලබා ගත හැකි ය. "Handbook of Library Classification Systems" යන ග්‍රන්ථයෙහි සඳහන් වන පරිදි

"Arranging of things according to likeness and unlikeness. It is the sorting and grouping of things...."

"A classification is a series or system of classes arranged in some order according to some principle or conception, purpose or interest, or some

combination or such. The term is applied to the arrangement either of the class names, or of the things, real or conceptual, that are so classified”

මෙනයින් සළකා බලන කළේ සමාන වස්තුන් එක ලිඛින් තැන්පත් කර තැබීමෙන් අසමාන වස්තුන් ඒවායෙන් වෙන් කර තැබීමෙන් වර්ගීකරණ ලෙසින් අරථ තිරුපාණය කර ඇති බව වටහා ගත හැකි ය. එසේ ම යම් විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ යම් යම් දී එක් එක් කොටසවලට වෙන් කර දැක්වීම වර්ගීකරණය ලෙසින් පූස්තකාල විශේෂයැයින් විසින් අරථ තිරුපාණය කර ඇත.“Encyclopediad of Library and Information Science” නැමැති කාකියට අනුව වර්ගීකරණය යනුවෙන් අදහස් කරනු ලබන්නේ

“A systematic arrangement be it of ideas scientific specimen's, books or documents is vital of one is to get the best use of one's collection. The OED classification is the action of classifying or arranging in classes according to common characteristic or affinities and this article considers bibliographical classification.”

වර්ගීකරණය යනු වර්ග කිරීමේ ක්‍රියා මාර්ග හෝ පොදු විශේෂතාවයන් අනුව කාණ්ඩ ලෙස හෙවත් කොටස ලෙස වර්ග කරමින් ක්‍රමානුකූලට පිළියෙළ කිරීමයි. වස්තුවක ස්ථානීය අයය සැලකීල්ලට ගතිමින් යමක් කොටස කර වෙන් කර දැක්වීම වර්ගීකරණය ලෙසින් අරථ තිරුපාණය කිරීමට හැකි ය.

ඇත වර්ගීකරණයේ ප්‍රහාරය

උපතේ සිට මිය යන තෙක් ම පිටිතයේ සැම තොහොතුක ම වර්ගීකරණ ක්‍රියාවලියෙහි තිරත වී සිටීමට මිනිසා පෙළයි ඇත. අතිතයේ තිබූ මෙකි වර්ගීකරණයන් පරිනත විම ක්‍රියින් එනම්, ඒවා පදනම් කර ගෙන අද තිබෙන පූස්තකාල වර්ගීකරණයන් ලෙවට බිජි වී ඇති බව තොරතුසාකි. ආදි මානවයා තම තමන්ගේ දැනුම අනුව වර්ගීකරණයන් ඉදිරිපත් කළ අතර එය දැනුම වර්ගීකරණය ලෙසින් අමි කුදාන්වමු. උදාහරණයක් ලෙසින් ලොව මුල් ම ඇත වර්ගීකරණය ලෙසින් සැලැකෙන ඉන්දියාවේ ප්‍රවීතව පැවැති වේද ගාස්තුය දැක්වීය හැකි ය.

වර්ගීකරණයේ එළිභාසික පසුබීම පිළිබඳව නිරික්ෂණය කර බැලීමේ දී මුළුම ඇත වර්ගීකරණය හෙවත් දැනුම වර්ගීකරණය මෙහි මූලික පදනම වූ බව ඉහතින් ද දැක්වීමු. මිනිසාට සහරයෙන් ම සමාරයේ ඇති තොයෙකුන් දී පොදු සමානකම් අනුව වර්ග කර ගැනීමට ගක්තියක් තිබේ. මේ අනුව අවුල් වූ සමාරයක කිසියම් අබෝධයක් ඇතිව පිටත විමට ඔපුට හැකි වේ. මෙම සහඟ ගක්තිය අත්තිවාරම කරගත් දාරුණිකයේ මිනිස් තුවන සමාන කොටසවලට බෙදා දැක්වීමට ඉදිරිපත් වූය. දැනුමට සම්බන්ධ යම් යම් අදහස් හා කොරතුරු වර්ගීකරණය කිරීම දැනුම වර්ගීකරණයයි. දැනුම වර්ගීකරණයේහි අරමුණ වන්නේ විවිධ අරමුණු අරහාය ඇත වර්ගීකරණය කිරීමයි. දැනුම වර්ගීකරණයේහි අරමුණ විවිධ දාරුණිකයයින්, වින්තකයින්, ඇත විද්‍යාවට සම්බන්ධ ආචාර්යවරුන් හා දැනුමට රුවිකත්වයක් දක්වන්නන් විසින් සිදු කර ඇත.

මෙසේ දැනුම් වර්ගීකරණ ක්‍රමයන් ඉදිරිපත් කළ අය අතර පුළුල්සිස් බෙකන්, සැමුවල් ටෙලර්, කොලෝවි හරබට, හරබට සපෙන්සර්, හැරිසන්, එමානුවල් බාන්වැනි අය පෙන්වා දිය හැකි ය. වර්ගීකරණයෙහි ලේඛිභාසික පසුව්ම පිළිබඳව සාකච්ඡා කිරීමේ දී මටුන් විසින් හඳුන්වා දුන් දැනුම් වර්ගීකරණ ක්‍රමයන් පිළිබඳව කරුණු තොදක්වා වර්ගීකරණය යන්න ක්‍රමක්දැයි අරථ නිරුපණ කිරීම කරමක් අසිරි කටයුත්තකි. මන්ද යන් වර්ගීකරණය බිජි වූයේ මෙකී ප්‍රාථමික දැනුම් වර්ගීකරණ තුළින් විම නිසා ය.එහෙයින් ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබූ වර්ගීකරණ ක්‍රමයන් පිළිබඳව කෙටියෙන් මෙහිදී කරුණු දක්වමු.

1. තොදිය වේද ඇයේන්ට්‍රිය වර්ගීකරණය
2. ප්ලේටෝගේ වර්ගීකරණ ක්‍රමය (ශ්‍රී ලංකා වර්ගීකරණය)
3. ඇරිස ඩෝටල්ගේ වර්ගීකරණ ක්‍රමය
4. ඇලෙක්සැන්ඩ්‍රියානු පුස්තකාල වර්ගීකරණ ක්‍රමය
5. පුළුල්සිස් බෙකන්ගේ වර්ගීකරණ ක්‍රමය
6. බංනාවිගේ වර්ගීකරණ ක්‍රමය
7. ඩ්බ්.වී.හැරිසන්ගේ වර්ගීකරණ ක්‍රමය
8. ප්‍රංශ ක්‍රමය

යනාදී මෙකී වර්ගීකරණයන් මූලිකම වර්ගීකරණ ක්‍රමයන් ලෙසින් දැක්වීමට පිළිවන. එනම්, දැනුම් වර්ගීකරණයේ මූලික අවස්ථාවන් ලෙසිනි.

මුළුම ඇුන වර්ගීකරණ ක්‍රමය ලෙස තොදියානු සමාජය තුළ ප්‍රවලිතව පැවැති වේද ඇයේන්ට්‍රිය දැක්විය හැකි ය. එමගින් විශ්ව ඇුනය මූලික වශයෙන් ධර්ම, අරථ, කාම හා මොසු ලෙස ප්‍රධාන කොටස් හතරකට බෙදා දැක්වී ය. උපතිෂ්ඨ පුරායේ දී මෙවා හාවිත කර ඇති බව ස්ථිෂ්ථ ක්‍රමාර “Theory of Classification” තැමැති සිය ගුන්ථයෙහි සඳහන් කරයි.ලත්ත දැක් වූ කරුණුවලට අනුව හා එස්. ආර්. රංගානාදන්ට අනුව මෙම ප්‍රධාන විෂය කෙශ්තයන්හි අන්තර්ගතය මෙහිදී මෙසේ කැටි කොට දැක්විය හැකි ය. එනම්,

- ධර්ම - නීතිය, දේවධර්ම ඇයේන්ට්‍රිය, ආචාර විද්‍යාව, සමාජ විද්‍යාව
- අරථ - ව්‍යවහාරික හා ස්වභාවික විද්‍යාවන්, දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව හා සමාජ විද්‍යාවන්
- කාම - ඉද්ධ විද්‍යාවන්, ලිඛිත කළා හා සාහිත්‍යය
- මොක්ෂ - දරුණුත්‍ය, ගුෂ්ත අද්දැකීම්

යනුවෙනි. මෙම වර්ගීකරණ ක්‍රමය පුදෙක ම “Socio Centered” හෙවත් සමාජය පදනම් කරගත්තක් ලෙසින් දැක්විය හැකි ය.

යාන වර්ගීකරණයන්ගේ සංයුතිය

බටහිර දාරුණික වර්ගීකරණ ක්‍රම ජලදායාගෙන් (Plato හි.පූ. 428347) ආරම්භ වූ බව පෙනී යයි. ශ්‍රී ක වර්ගීකරණ ක්‍රමය ලෙසින් ද හදුන්වනු ලබන්නේ ජලදායා විසින් හදුන්වා දෙනු ලැබේ වර්ගීකරණ ක්‍රමයම ය. ජලදායා මිහුගේ සිතිවිලි ප්‍රධාන කොටස් තුනකට බෙදා දැක්වී ය. මේ අනුව ජලදායාගේ දැනුම් වර්ගීකරණය කොටස් තුනකින් සමන්විත විය. එනම්,

- තරක ගාස්තුය
- හොතික විද්‍යාව
- ආචාර විද්‍යාව

ලෙසිනි. මෙම දාරුණිකයා මිහුගේ සිතට නැගුණු සිතිවිලි ඉහත සඳහන් අයුරින් වර්ග කර දැක්වීම තුළින් යාන වර්ගීකරණය පිළිබඳ යම් වැටහිමක් ලබා ගත හැකි ය. මෙම වර්ගීකරණ ක්‍රමය පසුකාලීනව ඇරිසටෝවල් විසින් (Aristotal) පහත දැක්වෙන පරිදි කටයුරුවන් වර්ධනය කරනු ලැබේ ය.

1. ත්‍යාගාත්මක දාරුණිය තරක ගාස්තුය, ආධ්‍යාත්මික විද්‍යාව, ගණිතය, හොතික විද්‍යාව
2. ප්‍රායෝගික දාරුණිය ආචාර ධර්ම, දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව
3. තීර්මාණාත්මක කළා ව්‍යවහාරික විද්‍යාව, ප්‍රයෝගනවත් කළා

ජලදායා විසින් ඉදිරිපත් කරන ලදුව පසුව ඇරිසටෝවල් විසින් ප්‍රතිනිර්මාණය කරනු ලැබේ මෙම දැනුම් වර්ගීකරණ ක්‍රමය උපයෝගිකාවය හෙවත් ප්‍රයෝගනය (Utility Centered) පදනම් කරගෙන තීර්මාණය වුවක් බව පෙනී යයි.

විද්‍යාවන් පිළිබඳ වූ වර්ගීකරණය හෙවත් ගාස්තුය වර්ගීකරණය ලෙසින් මෙම වර්ගීකරණය හදුන්වනු ලැබේ. ශ්‍රී ක වර්ගීකරණයෙන් පසුව එහි ආහාරය ඇතිව ගොඩ නැගුණු වර්ගීකරණ ක්‍රමයක් ලෙසින් මෙය හදුන්වා දිය හැකි ය. මූල විශ්වයම පදනම් කර ගෙන මෙම වර්ගීකරණ ක්‍රමය බිජි එ ඇති.

මෙකි දැනුම් වර්ගීකරණය තුළ විෂයයන් කොටස් තුනකින් යුත්ත්ව දැකාතු හැකි ය. එනම්, ත්‍රිවිතී (Trivium), ව්‍යුරුවිතීය (Quadrivium) හා තුන්වන පංතිය (Third group) ලෙසිනි. මෙකි පළමු පංතිය සඳහා වාර් විද්‍යාව හා තරක ගාස්තුය ඇතුළත් විය. දෙවන වර්ගය සඳහා ගණිතය, ර්‍යාම්තිය, සංගිතය හා තක්ෂණය යන විෂයන් අයත්ව තිබුණි. තුන්වන පංතිය සඳහා දේව ධර්ම ගාස්තුය ද පාර හොතික වාදය තොඨොත් අභිධර්මය ද අයත් වූ බව ශ්‍රී මාර් විසින් සඳහන් කොට ඇති.

හි.පූ. 1561 1626 අතර කාලයේ දී පිටත වූ ප්‍රැතිසිජ බෙකන් විසින් හි.පූ. 1605 දී තව යාන වර්ගීකරණ ක්‍රමයක් හදුන්වා දෙනු ලැබේ ය. ඒ මිහුගේ “Advancement of knowledge” නැමැති ගුන්රිය මගිනි. මෙය මෙන් විද්‍යාමූල (Psychology Centered) වර්ගීකරණ ක්‍රමයක් සේ සැලකේ. මිහු මතකය (Memory),

පරිකල්පනය (Imagination) හා හේතු සාධනය (Reasoning) යනුවෙන් ප්‍රධාන මතෝ හාවයන් තුනක් හඳුන්වා දුන් අතර ඒ අනුව විශ්ව යානය වර්ග කිරීමට පහත පරිදි උත්සාහ දැරී ය.

- | | |
|-------------------------|---------------------------|
| 1. ඉතිහාසය (History) | · මතකය (Memory) |
| 2. කාච්‍රය (Poesy) | · පරිකල්පනය (Imagination) |
| 3. දරුණුනය (Philosophy) | · තර්කනය (Reasoning) |

මෙකී දාරුණුනික වර්ගීකරණ ක්‍රමය වර්තමාන වර්ගීකරණ ක්‍රම බිජි එමට හේතු පාදක වූ බව පෙනී යයි. විශේෂයෙන් ම බිජි දෙමු හා විශ්ව දෙමු වර්ගීකරණයන්ට මෙකී වර්ගීකරණ ක්‍රමය පාදක වී ඇති බව ක්‍රිජන් කුමාර සඳහන් කරයි.

බෙකන් විසින් ඉදිරිපත් කරනු ලැබූ සිය වර්ගීකරණ ක්‍රමය උතු යකුරු කරමින් ඩ්.එ.ඩැරිස් විසින් ක්‍රි.ව. 1870 දී තම වර්ගීකරණ ක්‍රමය ලොවට හඳුන්වා දෙනු ලැබේ ය. එහි ප්‍රධාන සැලැස්ම මෙසේ විය.

1. දරුණුනය (Philosophy)
2. කාච්‍රය (Poesy)
3. ඉතිහාසය (History)

මේ සඳහා හැරිස් බෙකන්ට වඩා පුළුල්ව මෙම කොටස් තුන පිළිබඳව කරුණු විශ්‍රාශ කොට දක්වා ඇත. ඉතිහාසය කි කළේහි එයට විද්‍යාව, ආගම්, සමාජීය හා දේශපාලනික ආදි රියාල දැනුම් සම්හාරයක් පිළිබඳව කරුණු ගෙන හැර දක්වා ඇත. පද්‍යයන්ට ලැබූ කළා, ප්‍රඛන්ද, සාහිත්‍යය, කළා, මිශ්‍ර කෘති ආදිය ද ඇතුළත් කොට ඇත. දරුණුනය සඳහා ඉතිහාසය, හැරුණ විද්‍යාව, වරිතාපදාන ආදිය ඇතුළත් කරමින් අමුණුම ආකාරයේ වර්ගීකරණයක් ඉදිරිපත් කරනු ලැබේ ය.

ඒමැනුවෙල් බාන් (Immanuel Kant) ද දැනුම් වර්ගීකරණයෙහි ගුරුකුල බිජි කිරීමෙහි පුරෝගාමියෙකු ලෙසින් කටයුතු කළ අයෙකු ලෙස සඳහන් කළ හැකි ය. මොඩු දැනුම් ප්‍රධාන කොටස් දෙකකට බෙදා වෙන් කර දැක්වී ය.

1. දාරුණුනික (Philosophical)
2. ගණිතමය (Mathematical)

ලෙසිනි. පසුව ඔහු විසින් දාරුණුනික කොටස නැවත ද කොටස් දෙකකට බෙදා දක්වා ඇති අතර දැනින් දැගටම එම කොටස් බෙදානයට ලක් කොට දැනුම් පුළුල ලෙස විශ්‍රාශ කොට ඇත.

ත්.ව. 18201903 අතර කාලය තුළ දී පිවත් වූ හර්බේර් ස්පේන්සර (Herbert Spencer) නැමැති දාරුණුනිකයා විසින් ප්‍රකාශ කරන ලද දැනුම් වර්ගීකරණයක් ද වෙයි. විද්‍යාවෙහි වර්ගීකරණය ලෙසින් දක්වා ඇති ඔහු විසින් රවිත සිය ගුන්ථයෙහි සඳහන් අන්දමට දැනුම් ප්‍රධාන විෂය කොටස් දහයකට බෙදා වෙන් කොට ඇති බවක් දැකිය හැකි ය. මොඩු විශ්ව දැනුම් විද්‍යාව ලෙසින් නම් කිරීමට තම කෘතිය තුළින් උත්සාහ දරා ඇති බවක් පෙනෙන්නට ඇත.

පුප්පේරිස් වයිග්‍රීස් ශිෂ්ටාවාරය (ත්‍රිඹ. 850) තුළ පැවැති බවට සොයා ගන්නා ලද අසුර බනි පාල (Asura – Bani – Pal) රජුගේ පුස්තකාලය පැරණිම පුස්තකාල අතුරින් එකකි. මෙහි ද මෙකි දැනුම් වර්ගිකරණයට අනුව එම පුස්තකාලයෙහි ද්‍රව්‍ය වර්ග කර තිබූ ආකාරය ඒ පිළිබඳ අධ්‍යයනය තුළින් වටහා ගැනීමට හැකියාව ඇත. එහි පුස්තකාල ද්‍රව්‍ය තුළ මැටි පුවරු ප්‍රධාන වශයෙන් කොටස දෙකකට බෙදා වෙන් කර තිබුණි. එනම්, පාරිවිය හා ද්‍රව්‍ය ලෝකය ලෙසිනි. (Earth and Heaven) මෙය ද දැනුම් වර්ගිකරණයෙහි මූලික සිද්ධාන්තයක් ලෙසින් පෙන්වා දීමට හැකි ය. පාරිවිය පිළිබඳ දැනුමන් ද්‍රව්‍ය ලෝකය පිළිබඳ දැනුමන් මෙකි යාන වර්ගිකරණය සඳහා පදනම වී ඇති බවට කිසිදු සැකයක් තොමැති.

පැරණිතම දැනුම් වර්ගිකරණ ක්‍රම අතුරින් එකක් ලෙස ආලෙක්සැන්ට්‍රියානු පුස්තකාල වර්ගිකරණ ක්‍රමය හඳුන්වා දිය හැකි ය. ත්‍රිඹ. 260240 කාලය තුළ සිටිකැලිමාක්ස් මෙම ක්‍රමය හඳුන්වා දෙනු ලැබේ ය. මොනු මෙම වර්ගිකරණය සිදු කොට ඇත්තේ එක් එක් විෂය දැනුම පදනම් කරගත් එකි වෘත්තිකයන්ට අනුව ය. එනම්,

1. කත්තින් (Poets)
2. නීති සම්පාදකයින් (Lawmakers)
3. දාරුණිකයින් (Philosophers)
4. ඉත්හාසයුධයින් (Historians)
5. විවිධ විෂයන් යටතේ ලියනලද ලේඛකයින් (Miscellaneous Writers)

මෙම වර්ගිකරණ ක්‍රමය සකස් වී ඇත්තේ ඒ ඒ විෂය දැනුමට අදාළ වෘත්තිකයින් වර්ග කර දැකවීම තුළිනි. එක් එක් දැනුමට අදාළ පුද්ගලයින් එක් එක් වර්ගයට මෙහිදී අයන් වෙති. මෙය ද දැනුම් වර්ගිකරණයේ එක් පරිනත අවස්ථාවක් ලෙසින් දැකවීය හැකි ය.

ත්‍රි.ව. 1810 දී ඩේ. සී. බාජනට විසින් ප්‍රංශ පොත් වේලදුන් අතර පැවැති වර්ගිකරණ ක්‍රමය වැඩි දියුණු කිරීම මගින් සිය වර්ගිකරණ ක්‍රමය එහි දක්වනු ලැබේ ය.එම් ප්‍රංශ ක්‍රමය (French System) ලෙසින් හඳුන්වනු ලැබේ ය. මෙම වර්ගිකරණ ක්‍රමය ප්‍රධාන කොටස තුනකින් සමන්විත විය.

දැනුම් වර්ගිකරණය පිළිබඳ සිද්ධාන්තය මෙකි කාලවකවානුවලට පමණක් සිමා මුවක් තොමේ. එය මුද්ද කාලය දක්වා කරම් ඇත අතිතයට දිව යන බවත් අපට දැක ගත හැකි ය. එදා මුදු රජානන් වහන්සේ ස්වකීය මුද්දිය මෙහෙයවා ලබා ගත් දැනුම කොටස කරමින් දේශනා කළහ. රට කදිම නිදුසුනක් නම්, උත්වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනු සූත්‍ර සහ විනය යන ධර්ම කොටස දෙක පෙන්වා දිය හැකි ය. සූත්‍ර කොටසෙහි උත්වහන්සේ විසින් දේශනා ධර්ම කරුණුන් විනය කොටසෙහි සික්ෂා සික්ෂණීන් සඳහා පන වන ලද සික්ෂා පදන් ඇතුළත් වෙයි. මුදු දහමෙහි දැනුම වර්ගිකරණය කොට ඇති අවස්ථාවක් ලෙසින් එය සඳහන් කළ හැකි ය.

තවද, බුද්ධ පරිනිරවාණයෙන් පසුව පළමු සංගිහියේ දී මහරහතන් වහන්සේලා බුදුසූපුන විරාත් කාලයක් ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා බුද්ධ දේශීතය පිටක වශයෙන් තුනකටත් නිකාය වශයෙන් පහකටත් බෙදා දැක්වීම තුළින් අපට අවබෝධ කර ගත හැකි වන්නේ ග්‍රහණය කරගත් දැනුම යම් ක්‍රම වේදයකට අනුව වර්ග කිරීමයි. එපමණක් තොට් තාවාංශ සතු සායනාය ලෙසින් බුද්ධ දේශීතය අංග තවයකට කොටස් කර දැක්වී ය. එකි කොටස් කිරීම සම්පූර්ණයෙන් ම සිදු කර ඇත්තේ දැනුම පදනම් කර ගෙන ය. එම කොටස් තවය මෙසේ දැක්වීය හැකි ය.

1. සුත්ත (සුත්ත ධර්ම)
2. ගෙයා (ගාරා සහිත සුත්ත ධර්ම)
3. වෙය්‍යාකරණ (අහිඛර්ම පිටකය)
4. උදාන (෋දාන හෙවත් ප්‍රීති වාක්‍යය ලෙස දේශීත ධර්ම කොටස්)
5. ගාරා (ගාරා පමණක් අඩංගු ධර්ම කොටස්)
6. ඉතිවුත්තක (මෙසේ කියන ලදී ආදී ලෙසින් සඳහන් සුත්ත ධර්ම 110)
7. රාතක (රාතක කරා ධර්ම 447)
8. අඛුත ධම්ම (අද්‍යුත සිදුවීම ඇතුළත් ධර්ම කොටස්)
9. වේදල්ල (වේදල්ල ලෙසින් දේශීත ධර්ම කොටස්)

මෙය දැනුම් වර්ගීකරණයෙහි මූලික අවස්ථාවක් ලෙසින් පෙන්වා දියහැකි අතර දැනුම් වර්ගීකරණ ගුරු කුලයක් ලෙසින් බුදු රජාතන් වහන්සේ සහ ප්‍රාවක පිරිස පෙන්වා දීමට පිළිවන. මේ අනුව තොරතුරු විශ්‍රාන්ත කොට බලන කළේ දැනුම් වර්ගීකරණ ගුරු කුල රාජියක් පිළිබඳව තොරතුරු උක්ත දැක්වූ කරුණුවෙන් අණාවරණය කරගත හැකි ය.

පුස්තකාල වර්ගීකරණ ක්‍රම

මුල් කාලීන ලේඛන මාධ්‍යයක් ලෙස සැළකෙන මැටි පුවරු හා පැපිරස් ආදිය ප්‍රථමයෙන් ඒවායෙහි විශාලත්වය අනුව වර්ග කර පැවැති බවත් පසු කාලීනව ඒවා යම් යම් මූලධර්ම මත හෝ සමකාලීනව පුවලිතව පැවැති ප්‍රධාන විෂයන් අනුව වෙන් වෙන් කාමරවල තැන්පත් කර තිබූ බවත් සඳහන් වේ. එපමණක් ද තොට් පසුකාලීන පුස්තකාලයවලපවා පුස්තකාල ද්‍රව්‍යයවල බාහිර ස්වරුපය එනම්, විශාලත්වය, වර්ණය වැනි සාධක පදනම් කරගෙන පුස්තකාල සමඟාරය වර්ග කර තිබුණි. මෙවැනි සරල ක්‍රම ඉනාමත් සීමිත පුස්තකාල එකතුවක් සංවිධානය කිරීමට ප්‍රමාණවත් වුවද ක්‍රමයෙන් වැඩින් පුස්තකාල සඳහා ප්‍රයෝගනවත් තොට් ය. රිට හේතු වූයේ පුස්තකාල වර්ගීකරණ ක්‍රමයකින් අපේක්ෂිත අරමුණු එවැනි ක්‍රම මගින් ඉටු තොට් බැවිනි. මෙනිසා සමකාලීන දාරුණිකයන් විසින් ඉදිරිපත් කරන ලද ඇළාන වර්ගීකරණ ක්‍රම හෙවත් දැනුම් වර්ගීකරණ ක්‍රම පදනම් කරගෙන පුස්තකාල වර්ගීකරණ ක්‍රම බිජි වන්නට විය. මෙම වර්ගීකරණ ක්‍රම මගින් මූලික වශයෙන් විශ්ව ඇළානය ප්‍රධාන විෂය

සිරුප්පලට බෙදනු ලැබේ ය. එකී ප්‍රස්තකාල වර්ගීකරණයන් අතර වැදගත් වර්ගීකරණයන් ලෙසින් පහත සඳහන් ක්‍රමයන් පෙන්වා දිය හැකි ය.

1. විස්තාරණීය වර්ගීකරණ ක්‍රමය
2. කොන්ග්‍රස් ප්‍රස්තකාලීය වර්ගීකරණ ක්‍රමය
3. විශ්ව දෘම වර්ගීකරණ ක්‍රමය
4. විෂය වර්ගීකරණ ක්‍රමය
5. දෙනින් වර්ගීකරණ ක්‍රමය
6. ග්‍රන්ථ විද්‍යාත්මක වර්ගීකරණ ක්‍රමය
7. බිඩි දෘම වර්ගීකරණ ක්‍රමය

පූදෙක්ම මෙම වර්ගීකරණ ක්‍රමයන් ඉහත දැක් වූ දැනුම් වර්ගීකරණ ක්‍රමයන්ගේ ක්‍රමික විකාශයන් ම බව අවධාරණයන් කිව යුතු ය. මෙවා ද දැනුම් වර්ගීකරණ ක්‍රමයන් සේ නොයෙකුත් අතර දනුම් වර්ගීකරණය උදෙසා ගොඩනැගී තිබේ. මෙම වර්ගීකරණ ක්‍රමයන්හි යම් විද්‍යාත්‍යුකුල බවත් දක්නට ඇත. මෙනිසා මෙම වර්ගීකරණ ක්‍රමයන් දැනුම් වර්ගීකරණයන් වෙන් කර දක්වති.

විස්තාරණීය වර්ගීකරණ ක්‍රමය ත්‍රි.ව. 1821 (Expansive Classification System) මෙම විස්තාරණීය වර්ගීකරණ ක්‍රමය භාෂ්‍යන්වා දෙනු ලැබූයේ සී. එ. කාටර් (C.A. Cutter) විසිනි. අකාරයේ සූලියක් සඳහා නීති සම්පාදකයකු වශයෙන් මොඩු වඩාත් ප්‍රසිද්ධියක් උසුලන්නෙකි. මෙය මොඩු විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූයේ 1891 1893 කාලය තුළ දී ය. මෙය එකින් එක වෙන් වූ වර්ගීකරණ ක්‍රම 07 කින් සමන්විත වෙයි.පළමු වැනින් ඉතාමත් පුරුෂ විෂයන් සඳහා ය. දෙවැනින් පළමු වැනින්ට වඩා සංකීරණ විෂයන් සඳහා ය. මේ අයුරින් හත්වැනි කොටසට යන විට ක්‍රමයන් ඉතා සූක්ෂම විෂයන් සඳහා අංක සැපයීමට හැකි වන පරිදි වර්ගීකරණ ක්‍රමය විස්තාරණය වි තිබුණි.ප්‍රස්තකාලයේ තත්ත්වය අනුව මෙම වර්ගීකරණ ක්‍රමයන් හාවිත කළ හැකි ය.

විස්තාරණීය වර්ගීකරණ ක්‍රමය ලෙස දැක් වූ මෙය නම් කර තිබූණේ ඉංග්‍රීසි හෝඩියේ A,B,E,F,H,L,Y ලෙසිනි. මෙම ක්‍රමය වඩාත් පුරුෂ කිරීම ක්‍රියා අනෙකුත් වර්ගකරණ ක්‍රම ගොඩ නගන ලදී. මෙහි පස් වන අවස්ථාවට ලගා වන විට ඉංග්‍රීසි හෝඩියෙහි අක්ෂර සියලුළුක්ම පාහේ මේ සඳහා යොදා ගෙන තිබුණි. ඉදෑ අංකනයක් මේ සඳහා හාවිත කරන ලදී. මෙය වේගයෙන් සංවර්ධනය වන ප්‍රස්තකාලයක් සඳහා යෝග්‍ය නොවේ. මත්ද යත් සංවර්ධනය වන්නට වන්ට අංක මාරු කරන්නට සිදු වන හේයිනි.

කොන්ග්‍රස් ප්‍රස්තකාලීය වර්ගීකරණ ක්‍රමය ත්‍රි.ව. 1901 (Library of Congress Classification)

අුමරිකාවේ කොන්ග්‍රස් ප්‍රස්තකාලීය පොත් එකතුව පදනම් කරගෙන කර තිබූ කොන්ග්‍රස් ප්‍රස්තකාලීය වර්ගීකරණ ක්‍රමය න්‍යායාත්මක පදනමකින් සකස් වූ වර්ගීරණ ක්‍රමයක් නොවන අතර එය එහි එකතුවට ගැලපෙන පරිදි සකස් කරන ලදී. විෂය විශ්වාසයින් විසින් බිඩි කරන ලද මෙහි වර්ගීකරණ ක්‍රමයයි

සැලැස්ම 1901 දී ප්‍රකාශයට පත් කරන ලද අතර වර්ගිකරණ ක්‍රමය ක්‍රි.ව. 1904 දී ප්‍රකාශයට පත් කරන ලදී. අවශ්‍ය අවස්ථාවන්හිදී මෙය සංස්කරණයට පත් කර ගත හැකි ය. අංකනය සඳහා ඉංග්‍රීසි ලොකු අකුරු හා අරාබි ඉලක්කම් ප්‍රධාන වශයෙන් හාවිත කරයි. මේට අමතරව තිත (.) මෙයට යොදා ගති. විශ්ව දැනුම ප්‍රධාන වර්ග පංති 20 කට මෙහි දී බෙදා දක්වා ඇතේ. මේ සියලුල සඳහාම යොදා ගෙන ඇත්තේ ඉංග්‍රීසි හෝඩියෙහි අක්ෂරයන් ය. පොදු වර්ගය 'A' අක්ෂරය යටතේ දක්වා ඇති අතර 'I, Q, W, X, Y' යන අක්ෂරඅනාගත හාවිතය සඳහා වෙත් කර ඇතේ.

විශ්ව දැනුම වර්ගිකරණ ක්‍රමය ක්‍රි.ව. 1905 (Universal Decimal Classification System)

විශ්ව දැනුම වර්ගිකරණ ක්‍රමය බිජි වන්තේ ක්‍රි.ව. 1904 1907 කාලය තුළ දී ය. "Handbook to the Universal Bibliographic Repertory" තැමැති ගුන්පය මෙහි පළමු සංස්කරණය විය. කුමානුකුලව වර්ධනය වූ මෙම වර්ගිකරණ ක්‍රමය 1927 සිට 1933 දක්වා දෙවන සංස්කරණය "Classification of Decimal Universal" යන නම්ත් ප්‍රකාශයට පත් විය. මෙහි උප බෙදුම 70000 ක් පමණ දැක ගත හැකි ය. මෙහි තුන් වන සංස්කරණය 1934 සිට 1951 දක්වා කාලය තුළ ප්‍රකාශයට පත් විය. 1928 දී මෙම වර්ගිකරණ ක්‍රමය බ්‍රිතාන්‍ය විද්‍යා ක්‍රිත්‍යාගාර ප්‍රස්තකාලය සඳහා හාවිත කරන ලද අතර එහිදී මෙය වඩාත් සංකීරණ වර්ගිකරණ ක්‍රමයක් බවට පත් විය. මෙහි වතු දෙකක් දැක ගත හැකි ය. ප්‍රධාන විෂය සේතු 09 ක් මෙහි දක්නට ඇති අතර මෙහි හාවිත කරන මූලිකසංකේත +, /, [], :, ;, :: යනාදියයි.

විෂය වර්ගිකරණ ක්‍රමය ක්‍රි.ව. 1906 (Subject Classification)

අංග සම්පූර්ණ තොටුව ද මෙම වර්ගිකරණ ක්‍රමය යම්කිසි න්‍යායකට අනුව ගොඩ තෙන ලද මුළුම වර්ගිකරණ ක්‍රමය ලෙසින් පෙන්වා දීමට හැකි ය. මෙම වර්ගිකරණ ක්‍රමය මුළුන් ම ඉදිරිපත් කරන ලද්දේ ජේම්ස් බිජ් බුවුන් (James Duff Brown) සහ ජෝන් හෙනර් ක්වින් (John Henry Quinn) යන දෙදෙනා විසිනි. මෙය ක්වින් බුවුන් (Quinn Brown) වර්ගිකරණය ලෙසින් නම කෙරිණි. ප්‍රධාන වර්ග පංති අවකින් සමන්විත මෙය බුවුන් විසින් මෙම වර්ග පංති ගොඩ තාගා ඇතේ. අංකනය සඳහා ඉංග්‍රීසි අක්ෂර හාවිත කොට ඇතේ.

දෙකින් වර්ගිකරණ ක්‍රමය ක්‍රි.ව. 1933 (Colon Classification System)

ආචාර්ය එස්. ආර්. රංගානාදන් විසින් ඉදිරිපත් කරන ලද මෙම වර්ගිකරණ ක්‍රමය න්‍යායාත්මක පදනමක් මත බිජි වූ ප්‍රථම වර්ගිකරණ ක්‍රමය ලෙසින් පිළිගැනී. ක්‍රි.ව. 1933 දී මෙය නුදුන්වා දෙන ලදී. මෙහිදී රංගානාදන් විශ්ව දැනුම ප්‍රධාන ශිරුත 26 කට බෙදා වෙත් කර දැක්වී ය. විෂය අංකනය සඳහා ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර හා අරාබි ඉලක්කම් ආදි ලෙසින් මිශ්‍ර අංකනයක් යොදා ගන්නා ලදී. ගණිතමය ලකුණු හා විරාම ලක්ෂණ වර්ග අංක ගොඩ තැගීමේ දී සංකේත වශයෙන් යොදා ගෙන ඇතේ.

මෙහි අංක ගොඩ නැගීම සඳහා අදහස් කලය (Idea Plane), වාච කලය (Verble Plane), අංකන කලය (Notation Plane) යනුවෙන් කොටස් තුනක් හඳුන්වා දෙනු ලැබේය. විෂය විශ්ලේෂණය සඳහා මූලික කරුණු පහස් හඳුන්වා දුන් අතර ඒවා පංච මූල සංවර්ග යනුවෙන් හඳුන්වනු ලැබේය. (Five Fundamental Catalogories) ඒවා විෂයාංශ (Facets) යනුවෙන් ද හඳුන්වයි. ඒවා නම්,

1. පොර්පත්වය (Personality)
2. ද්‍රව්‍යය (Matter)
3. ගක්තිය (Energy)
4. අවකාශය (Space)
5. කාලය (Time)

මෙය කෙටියෙන් P M E S T ලෙස හඳුන්වනු ලබන්නේ එහි ඉංග්‍රීසි වචනයෙහි මූල් අක්ෂර උපයෝගී කර ගෙන ය. මෙම වර්ගීකරණ ක්‍රමයෙහි වර්ග පංච කොටස් තුනකට බෙදා දක්වා තැවත ඒ කොටස් යටතේ තැවත වර්ග කර දක්වා ඇත. ඉංග්‍රීසි අක්ෂර සහ සහ සංඛ්‍යාවන් ද අංකනය සඳහා හාවත කර ඇත. මෙම වර්ගීකරණ ක්‍රමය පසුකාලීන වර්ගීකරණ ක්‍රමයන්ට මහත් රැකුලක් වී ඇති බවත් මෙහිදී සඳහන් කළ යුතු ය.

ශ්‍රී ලංකා විද්‍යාත්මක වර්ගීකරණ ක්‍රමය ස්‍රී.ව. 1940 (Bibliographic Classification System)

මෙහි ඉතිහාසය 1929 දක්වා ඇත කාලය දක්වා දිව යන්නකි. 1929 දී “Henry Evelyn Bliss” විසින් ප්‍රකාශිත “The Organization of Knowledge and System of the Science” කානිලේ අරමුණ වුයේ ස්ථාවර බුද්ධියෝගි වර්ගීකරණ පිළිගත හැකි හා උවිත වර්ගීකරණ ක්‍රමයක් සඳහා පදනම සකස් කිරීමයි. මෙම වර්ගීකරණයේ මූල සැලැස්ම 1953 දී “A system of Bibliographic Classification” (BC1) නමින් ප්‍රකාශයට පත් විය. අංකනය කෙටි කළ මොනු ඒ සඳහා ඉංග්‍රීසි නොඩියේ අක්ෂර යොදා ගෙන ඇත.

1967 දී ඉහතින් සඳහන් කළ ප්‍රකාශනය ප්‍රතියෝගිත ප්‍රකාශනයක් ලෙසින් මූල්‍යය විය. ඒ තිබුණු වර්ගීකරණ සංගමය මගිනි. මෙසේ සංගෝධනය තුළ එහි වර්ගීකරණ ක්‍රමය පසුව “BC2” නමින් ප්‍රකාශයට පත් විය. එය අලුත් ම වර්ගීකරණ ක්‍රමයක් බඳු විය. එහි අන්තර්ගතය මෙසේ ය. ප්‍රධාන විෂය න්‍යායාත්මක මූලධර්ම මත පිහිටා සංවිධානය කර ඇත.

- සැම ප්‍රධාන වර්ගයක් ම හා උප වර්ගයක් ම විෂය විශ්ලේෂිත වේ.
- සැම මිශ්‍ර වර්ගයක් ම පරිපූරණ හා මතා සම්බන්ධතාවයකින් යුතු උපහරණ ක්‍රමයක් හාවත කෙරේ.
- අංකනය සඳහා 1 සිට 9 දක්වාත් A සිට Z දක්වාත් අංකන 35 හාවත කෙරේ.

- අංග සම්පූර්ණ ආකාරයේ විෂය සුවියක් දක්නට ඇත.

චිව්‍ය දෙමු වර්ගීකරණ ක්‍රමය හි.ව. 1876 (Dewey Decimal Classification System)

ඇමෙරිකාවේ නිවියෝරික් නගරයේ දී හි.ව. 1857 දී උපකලද ප්‍රස්ථකාල ක්ෂේත්‍රයෙහි පුරෝගාමියෙකු වූ මෙල්වින් ලුවිස් කොසුත් ඩිව් (Melvin Luvis Kosuth Dewey) විසින් මෙම වර්ගීකරණ ක්‍රමය හඳුන්වා දෙනු ලැබේ ය. මෙහි පුරුම සංස්කරණය නිකුත් කරන ලද්දේ 1876 වර්ෂයේ දී ය. මෙය පිටු 44 ක් තරම් ඉතාමත් කුඩා පොත් පිංචකි. මෙහි ගුන්ත නාමය වූයේ “A Classification and subject index for cataloguing and arranging the books and pamphlets of a library” යනුවෙනි. ලොව පුරා රටවල් 135 කටත් අධික ප්‍රමාණයක ප්‍රස්ථකාල දෙලක්ෂයක පමණ සිය එකතුන් සංවිධානය කිරීම සඳහා යොදා ගනු ලබන්නේ මෙම ඩිව්‍ය දෙමු වර්ගීකරණ (Dewey Decimal Classification) ක්‍රමයයි.

සමස්ත මානව දැනුම ප්‍රධාන පංති 10 කට බෙදා වෙන් කොට ඒ එක් එක් පන්තියක් වරකට අනු පන්ති 9 බැහින් පියවර දෙකක දී බෙදා පන්ති 1000 කින් සමන්විත වූ වර්ග ක්‍රමයක් ලෙස නිමවන ලද මෙම වර්ගීකරණ ක්‍රමය අද වන විට වසර 130 ක් පමණ පසුකරගෙනවින් ඇත. මෙම වසර 130 තුළ බිජි වූ මානව දැනුම ක්ෂේත්‍රය තුළ බිජි වූ නව විෂයන් නියෝජනය කිරීමට මහත් රුකුලක් වී ඇති මෙම වර්ගීකරණ ක්‍රමය අද වන විට සංස්කරණ 22 කින් සමන්විතව දක්නට ඇත. එදා කුඩා පිටු 44 කින් ආරම්භ වූ මෙහි වර්ගීකරණ ක්‍රමය 2011 වර්ෂයේ මුදික 23 වන සංස්කරණය වන විට පිටු දහස් ගණනකින් සමන්විත වූ වෙළඳ 4 කින් පරිපූරණ වී ඇත. ඩිවිගේ මෙහි වර්ගීකරණ ක්‍රමයෙහි පදනමෙහි ගක්තිමත් හාවය කෙතරම් ද යන් අද වන විටත් වර්ග අංක අකලොස්සක් හැර අනෙක් කිහිපි කරුණක කුඩා හෝ වෙනසක් සිදු වී නැත්තේ ය.

මෙම වර්ගීකරණයෙහි ජනප්‍රියත්වයට හේතු වූ ප්‍රධාන සාධකයන් අතර

1. සාධාරණත්වය
2. කරුණුකුලවෙ
3. පොදු සංකේත පදනම්තිය
4. නම්‍ය බව

යන කරුණු සඳහන් කළ හැකි ය. අංකනය සඳහා මෙහිදී අරාබි ඉලක්කම් යොදා ගැනීම මෙහි ඇති ප්‍රධාන පොදු සංකේත පදනම්තිය යයි. එය මෙහි සාරකත්වයට එක් රුකුලක් වී ඇති බව කිව යුතු ය.

චිව්‍ය දෙමු වර්ගීකරණ ක්‍රමය තුළ වර්ගීකරණ ක්‍රමයක් පමණක් ම තොවේ. එය දැනුම වර්ගීකරණය ප්‍රධාන කොට යන් ගුන්ත වර්ගීකරණ ක්‍රමයකි. ඩිව්‍ය දෙමු වර්ගීකරණයෙහි නිරමාතා ඩිවිගේ ව්‍යවහාරිත්ව කිවහාන් ඩිව්‍ය දෙමු වර්ගීකරණ ක්‍රමයෙහි පරමාර්ථය වන්නේ ලේඛනගතව ඇති සමස්ත මානව දැනුම එක් එක් විෂය සිරුත් යටතේ එක්තැන් කොට එම විෂය ක්ෂේත්‍ර අනුපිළිවෙළින් ගොනු කිරීමයි. 2003 වර්ෂයේදී නිකුත් කරන ලද ඩිව්‍ය 22 වන සංස්කරණය වන විට

බොහෝ අප්‍රක් විෂයන් ද බොහෝ වෙනස්කම් රසකට ද ලක් වීමැති බවක දක්නට ඇත.

එමෙන්ම ඒ වන විට මෙම වර්ගිකරණ ක්‍රමය දඩ තැරියක් (CD) ලෙසින් ද ලබ ගත හැකි වූ අතර එහි ඇති වූ අනිසි හාවිතය හේතුවෙන් එය මේ වන විට නවතා දමා ඇති නමුත් අන්තර්ජාලය ඔස්සේ <http://www.oclc.org> හි ඩිවි වෙබ් පිටුව හාවිතයට ගෙන මෙයි වර්ගිකරණ ක්‍රමය හාවිත කිරීමට අවස්ථාව උදා වි ඇත. කුමන සංස්කරණයන්ට බදුන් වුවත් කිහිම් ආකාරයෙන් පල වුවත් ඒවා කිසිවකින් උදා ඩිවි විසින් හැඳුවා දෙනු ලැබූ මෙහි මූලික පදනමෙහි කිසිදු වෙනස්කට හේතුවක් වී නොමැති. අනෙකුත් වර්ගිකරණයන්ට වඩා ඩිවිහි ඇති පූවිශේෂණවයක් ලෙසින් මෙම නොවෙනස් ගුණය පෙන්වා දිය හැකි ය. මෙනයින් සලකා බලන කළේ ඩිවි දැයුම වර්ගිකරණ ක්‍රමය ඉහතින් දැක් වූ සියලු වර්ගිකරණයන්ට වඩා අතිශයින් පිරිපූන් වර්ගිකරණ ක්‍රමයක් ලෙසින් පෙන්වා දීමට හැකි ය.

සමාලෝචනය

මෙයේ සලකා බලන කළේ දැනුම වර්ගිකරණය යන්න ඉතා ඇතුළු අතිකරේ සිට ම පැවත එන්තක් බවත් එසේ පැවත එන්තා වූ දැනුම වර්ගිකරණය ප්‍රස්තකාල වර්ගිකරණයන්හි පදනම වූ බවත් නිගමනය කළ හැකි ය. ඉහතින් දක්වන්නට යොදුණු තොරතුරුවලින් ද ඒ බව වඩාත් තහවුරු කර ඇත. මේ සියලු ම වර්ගිකරණ ක්‍රමයන් අදාළ යාන සම්භාරයන් නිවැරදිව ස්ථාන ගත කිරීම උදෙසා නිරමාණය කර ගෙන ඇති බව අදහස් කළ හැකි ය. එමෙන් ම ඒ ඔස්සේ පසුකාලීනව බිජි වූ ප්‍රස්තකාලය වර්ගිකරණයන් එක හා සමාන ප්‍රස්තකාල සම්පත් එක්තැන් කිරීම සඳහාත්, පහසුවෙන් ඒ වෙත ප්‍රවේශ වීම සඳහාත් නිරමාණය කර ඇති බව නිගමනය කළ හැකි ය.

එමෙන් ම නිරන්තරයෙන් අවුල් වන ප්‍රස්තකාල ද්‍රව්‍යයන් තැවත ස්ථාන ගත කිරීමේ පහසුව සඳහාත් මෙම වර්ගිකරණයන් වැඩි දියුණු වී ඇති බවක නිගමනය කළ හැකි ය. මේ අනුව දැනුම වර්ගිකරණයන් ඇරඹි ප්‍රස්තකාල වර්ගිකරණය ප්‍රස්තකාල සේතුය සඳහා මහතු සේවයක් ඉටු කර ඇති අතර වර්තමාන ප්‍රස්තකාල ක්ෂේත්‍රයෙහි පවතනා වර්ගිකරණයන්ගේ උත්තතිය උදෙසා එමගින් ලැබේ ඇති පිටුබලය සීමා රහිත බව අවසාන වශයෙන් කිව හැකි ය.

ආපේශේය කෙති

1. පියදාස, එ.ඩී. (1999), ප්‍රස්තකාල විද්‍යා ප්‍රවේශය, කතා, කොළඹ.
2. පද්මයිරි, එ. ආර. (2006), ප්‍රස්තකාල වර්ගිකරණය, කතා, යක්කල.
3. ගුණසේකර, ධිනපාල (1998), ප්‍රස්තකාල විද්‍යාවේ මූලිකාංග, එස්. ගොඩිගේ සහ සහෝදරයෝ, කොළඹ.
4. මාරයිංහ, ඩේල්ටර (1994), වර්ගිකරණය පිළිබඳ පිද්ධාන්ත ප්‍රස්තකාල විද්‍යා සඳධර්මාකර ගාස්ත්‍රීය ලිපිසරණය, සඳධර්මාකර විද්‍යායාතන පිරිවෙන, පානදාර.

5. ରଣଦିଂହ, ପିଯଦାସ (2011), ଦିଲି ଦିଗମ ଲର୍ଡିକରଣରେ ଜ୍ଞାନ ଓ ବାଚିକା, କର୍ମଚାରୀ, ରାଜତ.
6. Kumar, Krishan (1979), *Theory of Classification*, Viks Publishing House PVT LTD, New Delhi.
7. Choral, R. A, Parmer P. P (1989), *Encyclopedia of Library and Information Science*, Anmol Publication, New Delhi.
8. Satija, M.P (2004), *a Dictionary of Knowledge Organization*, Guru Nanak Dev University, Amritsar.
9. Satija, M.P (2007), *the Theory and Practice of the Dewey decimal classification System*, Guru Nanak Dev University, Amritsar.
10. Kanna, J.K. and Yohra, R. (1996), *Handbook of Library Classification System*, Beacon Books, New Delhi.
11. Gupta, S. (1997), *Decimal Classification System*, M.D. Publications, New Delhi.
12. Vitzine-Goetz, D. and Mitchell, J.S. (2001), 'Classification Resezrch at OCLC', *Journal of Library Administration*, 34 (1/2): 199-208.
13. Wikipedia.org (2014), *Library Classification*, [online], Available at: http://en.wikipedia.org/wiki/Library_classification, [accessed 05 Aril 2014]
14. Wikipedia.org (2014), *Dewey decimal classification* [online], Available at: http://en.wikipedia.org/wiki/Dewey_Decimal_Classification, [accessed 05 Aril 2014]